



කාර්යසාධන වාර්තාව - 2016

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
කොළඹ 01

පටුන

පිටුව

1. දෙපාර්තමේන්තු පැතිකඩ	01
2. රාජ්‍ය මූල්‍ය ප්‍රවණතාවයන් 2016	03
3. 2016 වර්ෂයේ කාර්යසාධනය	09
4. පාලන හා ගිණුම්	16

1. දෙපාර්තමේන්තු පැතිකඩ

1.1 හැඳින්වීම

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ මූලික පරමාර්ථය වනුයේ අපේක්ෂිත ආර්ථික හා සමාජයීය අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා රාජ්‍ය, පෞද්ගලික සහ අන්තර්ජාතික ආයතන සමඟ මනා සහ සම්බන්ධයකින් යුතුව රජයේ පුළුල් සංවර්ධන රාමුව තුළ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සහ ක්‍රියාත්මක කිරීමයි.

රටේ බදු ප්‍රතිපත්තිය සැකසීම මෙන්ම ආදායම්, වියදම් සහ වෙනත් මූල්‍ය විශ්ලේෂණය හා දේශීය, විදේශීය සාර්ව ආර්ථික ප්‍රවණතා විශ්ලේෂණය තුළින් අපේක්ෂිත ප්‍රතිඵල සාක්ෂාත් කර ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියෙහි සුදුසු පරිදි වෙනස්කම් සිදුකිරීම සඳහා පහසුකම් සැපයීම ද දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වගකීමයි.

තවද රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත යටතේ ක්‍රියාත්මක කළ යුතු අවශ්‍යතාවයන් වන රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය වාර්තාව, අයවැය, ආර්ථික සහ රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව, වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව, වසර අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව සහ පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව ප්‍රකාශයට පත් කිරීම ද දෙපාර්තමේන්තුවේ කාර්යයභාරයක් වේ.

1.2 දැක්ම හා මෙහෙවර

දැක්ම

නිරසාර රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියක් ස්ථාපිතවීම සහතික කිරීම


මෙහෙවර

රජයේ පුළුල් සංවර්ධන ක්‍රියාරාමුව තුළ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම

1.3 කාර්යයන්

- පෞද්ගලික, රාජ්‍ය සහ ජාත්‍යන්තර නියෝජිතයන් සම්බන්ධීකරණය කරමින් මැදිකාලීන අයවැය රාමුවක් තුළ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම;
- බදු ප්‍රතිපත්ති සහ ඊට අදාළ අනෙකුත් අණපනත් සකස් කිරීම (නිරුබදු සහ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද හැර);
- රාජ්‍ය ආදායම් සහ ලැබීම් ඇතුළත්ව රාජ්‍ය මූල්‍ය පෙළගැස්ම සහ රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරිත්වය කළමනාකරණය සහ නිරීක්ෂණය;
- සියලුම වාර්තාකරණයන් ඇතුළත්ව 2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත ක්‍රියාත්මක කිරීම.

1.4 සංවිධාන ව්‍යුහය - 2016



- නි.අ./ස.අ.-නියෝජ්‍ය අධ්‍යක්ෂ/සහකාර අධ්‍යක්ෂ
- කා.සේ.සේ. - කාර්යාල සේවක සේවය

2. රාජ්‍ය මූල්‍ය ප්‍රවණතාවයන් - 2016

2.1 සමාලෝචනය

රාජ්‍ය මූල්‍ය තිරසාරත්වය සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීමේ අභිප්‍රායෙන් රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව අයවැය හිඟය අවම මට්ටමක පවත්වා ගැනීම සමඟින් මධ්‍යකාලීන රාජ්‍ය ණය ප්‍රමාණය අඩු කර ගැනීමේ අරමුණින් 2016 වසරේ දී රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය තවදුරටත් ක්‍රියාත්මක කරන ලදී. සමස්ථ වියදම අඩුකිරීම හා ආදායම ඉහළ නැංවීමේ ප්‍රතිඵලයක් ලෙස 2015 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයෙන් (ද.දේ.නි.) සියයට 7.6 ක් වූ අයවැය හිඟය 2016 වසරේ දී සියයට 5.4 ක් දක්වා අඩුකිරීමට සමත් වීම තුළින් රාජ්‍ය මූල්‍ය අංශයේ කැපී පෙනෙන වර්ධනයක් දැකිය හැකි විය. මෙම අයවැය හිඟය ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර සහ විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම් යන විදේශ මූල්‍ය මඟින් මූල්‍යනය කරන ලදී. කෙසේ වෙතත්, නාමික මිල ගණන් යටතේ ද.දේ.නි. යේ මන්දගාමී වර්ධනය හේතුවෙන් 2015 වසරේ දී ද.දේ.නි. යෙන් සියයට 77.6 ක් වූ රාජ්‍ය ණය ප්‍රමාණය, 2016 වසරේ දී ද.දේ.නි. යෙන් සියයට 79.3 ක් දක්වා වැඩි විය. රාජ්‍ය වියදම තාර්කිකරණය කිරීමත් සමඟ රාජ්‍ය ආදායම ද.දේ.නි. යේ ප්‍රතිශතයක් ලෙස පහළ යාමේ ප්‍රවණතාවය වැලැක්වීම සඳහා 2015 සහ 2016 යන වසරවල ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කරන ලදී. බදු පදනම පුළුල් කිරීම, බදු පද්ධතිය සරල කිරීම, බදු නිදහස් කිරීම් තාර්කිකරණය කිරීම සහ බදු රැස්කරන ආයතනයන්හි බදු පරිපාලන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම යනාදිය තුළින් රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා බදු ප්‍රතිසංස්කරණ කිහිපයක් ක්‍රියාත්මක කරන ලදී. තවද, සුභසාධක වියදම් සංශෝධනය කිරීම, වියදම් අධීක්ෂණය සඳහා ඒකාබද්ධ භාණ්ඩාගාර තොරතුරු පද්ධතියක් (ITMIS) ආරම්භ කිරීම සහ රජය සතු ව්‍යාපාරයන්හි මූල්‍ය විනය ශක්තිමත් කිරීම වැනි ක්‍රම තුළින් වියදම් තාර්කිකරණය සඳහා රජය විසින් විවිධ ක්‍රියාමාර්ග ගන්නා ලදී. ප්‍රධාන වශයෙන් රජය සතු ව්‍යවසායයන්ගේ ලාභ සහ ලාභාංශ වර්ධනය වීම තුළින් බදු නොවන ආදායම ඉහළ යාමත් සමඟින් බදු ආදායමේ කාර්යසාධනය හේතුවෙන් 2015 වසරේ දී ද.දේ.නි. යෙන් සියයට 13.3 ක් වූ රාජ්‍ය ආදායම 2016 වසරේ දී සියයට 14.2 ක් දක්වා වර්ධනය විය.

රාජ්‍ය මූල්‍ය අංශයේ සුවිශේෂී මූල්‍ය ප්‍රවණතා පහත දක්වා ඇත.

අ) බදු ක්‍රමය සහ බදු පරිපාලනය සඳහා හඳුන්වාදෙනු ලැබූ බදු ප්‍රතිසංස්කරණයන්, රාජ්‍ය ආදායමෙහි කාර්යසාධනය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීම.

ආ) අධික ණය සේවාකරණ ගෙවීම් නිසා රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට එල්ල වූ දූවැන්ත පීඩනය රාජ්‍ය ආදායම ඉහළ නැංවීම තුළින් සැලකිය යුතු ලෙස අඩුකර ගැනීමට හැකිවීම.

ඇ) ආදායම් එක්රැස් කිරීම ඉහළයාම මූලික කොටගෙන 2016 වසර සඳහා වූ ණය ගැනීම්, එම වසර සඳහා අනුමත කළ සීමාවට වඩා සැලකිය යුතු ලෙස අඩුමට්ටමක පවත්වා ගැනීමට හැකිවීම.

ඈ) ආදායම් එක් රැස්කිරීම වැඩි දියුණු වීම තුළින් නිර්මාණය වූ අමතර මූල්‍ය අවකාශය, රාජ්‍ය වියදම් විවක්ෂණශීලීව කළමනාකරණය කිරීම සමඟින් තවදුරටත් ශක්තිමත්වූ අතර, එය විශේෂයෙන්ම සමාජ ආරක්ෂණය යනාදිය සඳහා වූ රාජ්‍ය වියදම් ප්‍රමාණාත්මකව හා ඵලදායී ලෙස යෙදවීමට හැකිවීම.

ඉ) අයවැය හිඟය සහ ප්‍රාථමික හිඟය අඩු මට්ටමක පවත්වා ගැනීම පෙන්නුම් කරමින් රාජ්‍ය ආදායම සහ වියදම විවක්ෂණශීලී ලෙස කළමනාකරණය කිරීමට ඉඩහැරීම තුළින් විශ්වාසදායී රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයක් ළඟා කර ගැනීමට හැකිවීම.

මෙම ප්‍රතිසංස්කරණ 2016 වසරේ දී බදු ආදායම ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් වශයෙන් සියයට 12.4 ක අගයක තවදුරටත් පවත්වා ගැනීමට උපකාරී විය. 2015 වසරේ රු. බිලියන 1,454.9 ක් වූ මුළු රාජ්‍ය ආදායම 2016 වසරේ දී රු. බිලියන 1,686.1 ක් දක්වා සියයට 15.9 කින් වර්ධනය විය. බදු ආදායම රු. බිලියන 1,463.7 ක් දක්වා සියයට 8.0 කින් වැඩි වූ අතර බදු නොවන ආදායම 2015 වසරට සාපේක්ෂව 2016 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් රු. බිලියන 222.4 ක් දක්වා සියයට 124.4 කින් වර්ධනය විය. රජය විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසංස්කරණ හේතුවෙන් බදු නොවන ආදායම ද ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස 2015 වසරේ දී සියයට 0.9 යේ සිට 2016 වසරේ දී සියයට 1.9 ක් දක්වා වැඩිවිය.

ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස මුළු වියදම සහ ශුද්ධ ණය ගැනීම් 2015 වසරේ වාර්තා වූ සියයට 20.9 සිට 2016 වසරේ දී සියයට 19.7 දක්වා අඩුවිය. 2015 වසරේ ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 15.5 ක් වූ පුනරාවර්තන වියදම් 2016 වසරේ දී සියයට 14.8 දක්වා අඩුවීමත් 2015 වසරේ දී ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස සියයට 5.4 ක් වූ ප්‍රාග්ධන වියදම් සහ ශුද්ධ ණය දීම් 2016 වසරේ දී සියයට 4.9 දක්වා අඩුවීමත් මේ සඳහා බලපෑ මූලික හේතු අතර විය. 2016 වසර සඳහා ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස පොලී ගෙවීම් වියදම 2015 වසරේ වාර්තා වූ සියයට 4.8 සිට සියයට 5.2 දක්වා වැඩිවීම හේතුවෙන් 2016 වසරේ වාර්තා කළ පුනරාවර්තන වියදමෙහි නාමික අගය රු. බිලියන 1,757.8 දක්වා සියයට 3.3 කින් වැඩි විය. කෙසේනමුත්, 2016 වසරේ දී ප්‍රාග්ධන වියදම් සහ ශුද්ධ ණය දීම් 2015 වසරේ වාර්තා වූ රු. බිලියන 588.7 සිට රු. බිලියන 576.1 දක්වා සියයට 2.1 කින් අඩු වී ඇත. 2015 වසරේ දී රු. බිලියන 829.5 ක් වූ අයවැය හිඟය 2016 වසරේ දී රු. බිලියන 640.3 ක් දක්වා සංකෝචනය විය.

2016 වසරේ දී අයවැය හිඟය මූල්‍යනය කිරීම දෙස බැලීමේ දී විදේශ මූල්‍ය මඟින් සියයට 67.0 ක් මූල්‍යනය කරන ලද අතර ඉතිරි සියයට 33.0 ක් දේශීය මූල්‍ය මඟින් මූල්‍යනය කරන ලදී. 2016 වසරේ දී ශුද්ධ විදේශීය මූල්‍යනය රු. බිලියන 429.1 ක් වූ අතර එම වසරේ දී ශුද්ධ දේශීය මූල්‍යනය රු. බිලියන 211.2 ක් විය.

බදු පදනම පුළුල් කිරීම හා බදු අනුකූලතාවය ශක්තිමත් කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති ඇතුළත් කරමින් බදු නීතිය සරල කිරීම සඳහා නව දේශීය ආදායම් පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා මූලික පියවර ගෙන ඇත. ලාභ ලබන ව්‍යාපාර ආර්ථික සේවා ගාස්තුවට යටත් කරමින් ආර්ථික සේවා ගාස්තු අනුපාතය සියයට 0.25 සිට සියයට 0.5 දක්වා වැඩි කරන ලදී. වක්‍ර බදු පිළිබඳ සැලකීමේ දී එකතු කළ අගය මත බද්දට අදාළව යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එකතු කළ අගය මත බදු අනුපාතය සියයට 11 සිට සියයට 15 දක්වා වැඩි කිරීම හා එකතු කළ අගය මත බදු පදනම පුළුල් කිරීම සිදු කරන ලදී. 2016 වසරේ දී ද ජාතිය ගොඩනැගීමේ බදු අනුපාතය සියයට 2.0 ක් ලෙස නොවෙනස්ව පැවතුණු අතර මුද්‍රිත පොත්, සඟරා සහ සූර්ය පැනල වැනි අයිතමයන් බද්දෙන් නිදහස් කරන ලදී. තවද, මෝටර් රථ සඳහා නිෂ්පාදන බදු ගණනය කිරීමේ දී ප්‍රතිශත අගයට අමතරව ඝන සෙන්ටිමීටර මත පදනම්ව ඒකක අගයක් ද හඳුන්වාදෙන ලදී. මීට අමතරව මත්පැන් සහ සිගරට් පරිභෝජනය අධිකාරියක් කිරීම සඳහා කලින් කලට නිෂ්පාදන බදු සංශෝධනයන් සිදුකරන ලද අතර රජයට ගෙවිය යුතු බදු එකතු කරමින් නීති විරෝධී මත්පැන් නිෂ්පාදන පාලනය කිරීමට මත්පැන් සහ මත්පැන් ආශ්‍රිත නිෂ්පාදනයන් සඳහා ආරක්ෂිත සටහනක් ඇලවීමට අපේක්ෂා කෙරේ. ආනයන බදු සඳහා පිළිවෙලින් බදු නිදහස්,


සියයට 15 සහ සියයට 30 ක් වූ කාණ්ඩ තුනක බදු ව්‍යුහයක් හඳුන්වාදෙන ලදී. තෝරාගත් අයිතම සඳහා සියයට 2.5 ක සහනදායී බදු අනුපාතයක් හඳුන්වා දෙමින් වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බදු අනුපාතය සියයට 5 සිට සියයට 7.5 දක්වා වැඩි කරන ලදී. රාජ්‍ය ආයෝජන කළමනාකරණය කළ හැකි මට්ටමේ පවත්වා ගනිමින් වර්තන වියදම් කාර්කිකරණය කිරීමට වැඩසටහන් කිහිපයක් ක්‍රියාවට නංවන ලදී.

2.2 රජයේ ආදායම

2016 වසරේ දී ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආදායම, 2015 වසරේ වාර්තා වූ සියයට 13.3 සිට සියයට 14.2 දක්වා ප්‍රතිශතාංක 0.9 කින් වැඩිවිය. මෙය 1990 වසරේ පමණ සිට දක්නට ලැබෙන ආදායම අඩුවීමේ ප්‍රවණතාවය අපගමනය වීමකි. බදු ආදායම ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස 2016 වසරේ දී ද නොවෙනස්ව පැවතුණු අතර එය ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 12.4 ක් විය. කෙසේ නමුත්, 2015 වසරේ දී ද.දේ.නි. යෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 0.9 ක් වූ බදු නොවන ආදායම 2016 වසරේ දී සියයට 1.9 දක්වා වැඩි විය. මෙම බදු නොවන ආදායම වැඩිවීම සඳහා රජය සතු ව්‍යාපාර මගින් රජයට ගෙවනු ලැබූ ලාභ හා ලාභාංශ වැඩිවීම බෙහෙවින් දායක විය.

2015 වසරේ දී වූ රු. බිලියන 1,454.9 ක මුළු නාමික රාජ්‍ය ආදායම 2016 වසරේ දී රු. බිලියන 1,686.1 දක්වා සියයට 15.9 කින් වැඩි විය. 2016 වසරේ දී බදු ආදායම 2015 වසරේ වූ රු. බිලියන 1,355.8 සිට රු. බිලියන 1,463.7 දක්වා සියයට 8.0 කින් වැඩි වූ අතර බදු නොවන ආදායම 2015 වසරේ රු. බිලියන 99.1 ක් වූ අතර එය 2016 වසරේ දී රු. බිලියන 222.4 දක්වා සියයට 124.4 කින් ප්‍රසාරණය විය.

2.1 රුපසටහන | රාජ්‍ය ආදායම



බදු ආදායම

දේශීය ක්‍රියාකාරකම් මත අයකරනු ලබන එකතු කළ අගය මත බද්ද (එ.අ.බ.), සිගරට් සහ මත්පැන් මත වූ බද්ද යනාදී දේශීය පරිභෝජනය මත පදනම් වූ බදු මගින් එකතු කරන ලද ආදායම 2016 වසරේ දී රු. බිලියන 420.0 ක් දක්වා සියයට 20.8 කින් වර්ධනය වූ අතර ආනයන බදු, ආනයන මත අයකරනු ලබන

එකතු කළ අගය මත බද්ද, වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද වැනි ආනයනය මත පදනම් වූ බදු තුළින් ලද ආදායම රු. බිලියන 738.8 ක් දක්වා සියයට 4.9 කින් ආන්තිකව වර්ධනය විය. මේ අතර උපයන විට ගෙවීම් බදු සහ ආර්ථික සේවා ගාස්තු ආදායම් පිළිවෙලින් සියයට 7.5 කින් සහ සියයට 232.8 කින් වර්ධනය විය.

බදු නොවන ආදායම

2016 වසරේ දී බදු නොවන ආදායම සියයට 124.4 වර්ධනයක් සහිතව රු. බිලියන 222.4 ක් වාර්තා කරන ලදී. බැංකු සහ රක්ෂණ ආයතන, ශ්‍රී ලංකා බනිජ් තෙල් සංස්ථාව සහ ලංකා විදුලි බල මණ්ඩලය වැනි රජය සතු ව්‍යාපාර වලින් ලද ලාභ සහ ලාභාංශ පැවරීම් සහ දඩ හා ගාස්තු මුදල් ඉහළ නැංවීම මෙම වර්ධනය සඳහා හේතු විය. රජය සතු ව්‍යාපාර වලින් ලද ලාභ සහ ලාභාංශ ආදායම 2015 වර්ෂයේ වාර්තා කළ රු. බිලියන 29.8 ට සාපේක්ෂව සියයට 263.0 ක වර්ධනයක් සහිතව රු. බිලියන 108.2 ක් වාර්තා කරන ලදී. රාජ්‍ය බැංකු, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, විදුලි සංදේශ නියාමක කොමිසම, බනිජ් තෙල් නීතිගත සංස්ථාව සහ ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම මගින් ප්‍රේශණය කළ ලාභ සහ ලාභාංශ මෙම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් දායක විය.

2016 වර්ෂය තුළ රු. බිලියන 15.8 ක් වූ කුලී ආදායම 2015 වර්ෂයේ වාර්තා කළ රු. බිලියන 7.3 ට සාපේක්ෂව සියයට 115.9 ක කැපී පෙනෙන වර්ධනයක් අත්කරගත් අතර මේ සඳහා රාජ්‍ය දේපල කාර්යක්ෂමව කළමනාකරණය හේතු විය. රාජ්‍ය අංශය තුළින් ලද වැටුප් වර්ධනය පිලිබිඹු කරමින් සමාජ ආරක්ෂණ දායකත්ව මගින් ලද ආදායම රු. බිලියන 18.0 දක්වා සියයට 18.6 කින් වර්ධනය විය. රජය මගින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයක් මත නැව් නැගීමේ ගාස්තු ඇ.ඩො. 30 දක්වා ඉහළ නැංවීම සහ විදේශ ගමන් බලපත්‍ර ගාස්තු සහ විසා බලපත්‍ර ගාස්තු ඉහළ නැංවීම, මෙම විකිණුම් සහ ගාස්තු ආදායම ඉහළ යාම පිණිස හේතුවිය.

වගුව 2.1 | රාජ්‍ය ආදායමේ විචලනා විශ්ලේෂණය (රු. බිලිය.) - 2016

අයිතමය	2015	2016 (ඇස්ත.)	2016 (තාවකා.)	බලපාන ලද කරුණු
ආදායම් බදු	262.6	236.0	258.8	2015 වර්ෂයේ ආදායම් බදු ආදායම තුළ රු. මිලියන 19.8 ක එක් වරක් පමණක් ගෙවනු ලැබූ සුපිරි වාසි බද්ද ඇතුළත් වී ඇත. සුපිරි වාසි බද්ද නොසලකා ආදායම් බදු ආදායම සැලකීමේ දී 2015 වර්ෂයට සාපේක්ෂව 2016 වර්ෂයේ දී සියයට 21.7 ක වර්ධනයක් පෙන්නුම් කරයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ RAMIS පද්ධතිය ක්‍රියාත්මක වීම මෙම ආදායම් වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. ලාභ ලබන සමාගම් සඳහා ලබා දී තිබූ බදු නිදහස ඉවත් කිරීම හේතුවෙන් බදු පදනම පුළුල් වීම සහ ආර්ථික සේවා ගාස්තු අනුපාතය සියයට 0.25 සිට

				0.5 දක්වා ඉහළ නැංවීම හේතුවෙන් ආර්ථික සේවා ගාස්තු ආදායම සැලකිය යුතු මට්ටමකින් වර්ධනය විය.
එකතු කළ අගය මත බදු	219.7	315.0	283.5	2016 වර්ෂය තුළ එකතු කළ අගය මත බදු ආදායමේ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා විය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ RAMIS පද්ධතිය ඵලදායී ලෙස ක්‍රියාත්මක වීම හේතුවෙන් එකතු කළ අගය මත බදු අනුපාතය සියයට 11 සිට සියයට 15 දක්වා ඉහළ දැමීම, බදුවන සීමාව වර්ෂයකට රු. මිලියන 15 සිට රු. මිලියන 12 දක්වා පහත හෙළීම සහ සෞඛ්‍ය, විදුලි සංදේශ සේවා, සිගරට් සහ දුම්කොළ නිෂ්පාදන සඳහා ලබා දී තිබූ බදු නිදහස ඉවත් කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්ති තීරණ එකතු කළ අගය මත බදු ආදායම ඉහළ නැංවීම සඳහා දායක විය.
නිෂ්පාදන බදු හා සුරා බදු	497.6	444.0	454.9	නිෂ්පාදන බදු ආදායම 2015 වසරට සාපේක්ෂව සියයට 8.6 කින් අඩු වී ඇති අතර මේ සඳහා ප්‍රධාන වශයෙන් මෝටර් වාහන මගින් ලද නිෂ්පාදන බදු ආදායම සියයට 29.2 කින් පහළ යාම හේතු වී ඇත. කෙසේ වුවද, මෙම කාලසීමාව තුළදී මත්පැන්, සිගරට් සහ පෙට්‍රෝලියම් මගින් ලද නිෂ්පාදන බදු ආදායම පිළිවෙලින් සියයට 14.3 කින්, සියයට 11.0 කින් සහ සියයට 23.6 කින් වැඩි වන ලදී. තවද, බදු අනුපාත සංශෝධනය කිරීම සහ නිෂ්පාදන පරිමාව ඉහළ යාම ආදායම ඉහළ යාම සඳහා හේතු වී ඇත.
ආනයන බදු	132.2	135.0	156.5	2016 වසරේ මෙම ආනයන බදු වර්ධනය සඳහා සලකා බලන ලද කාලපරිච්ඡේදය තුළ දී ආනයන බදු අනුපාත ඉහළ දැමීම, තීරු බදු ව්‍යුහය සරල කිරීම සහ පාරිභෝගික භාණ්ඩ ආනයනය මෙම වසර තුළ දී ඉහළ යාම ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.
වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බදු	58.6	92.0	88.8	වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බදු ආදායම ඉහළ යාම සඳහා වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බදු අනුපාතය සියයට 5 සිට සියයට 7.5 දක්වා ඉහළ දැමීම සහ 2016.01.01 දින සිට තෝරාගත් භාණ්ඩ මත පනවා තිබූ සියයට 2.5 ක් වන සහනදායී බදු අනුපාතය සීමා කිරීම යනාදී ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හේතු වී ඇත.
ජාතිය ගොඩනැගීමේ බද්ද	45.0	54.0	57.4	ජාතිය ගොඩනැගීමේ බදු පදනම පුළුල් කිරීම සඳහා කාර්තුවක් සඳහා වන බදු නිදහස් සීමාව රු. මිලියන 3.75 සිට රු. මිලියන 3.0 දක්වා අඩු


				කිරීම සහ හෝටල්, නවාතැන්, ආපනශාලා යනාදිය සඳහා වූ කාර්තුවක් සඳහා වන රු. මිලියන 25 නිදහස් සීමාව ඉවත් කිරීම මෙම ආදායම ඉහළ යාම සඳහා දායක වන ලදී. මෙම වසර තුළ දී දේශීය සහ විදේශීය වෙළඳාම සම්බන්ධ බදු ආශ්‍රිත ක්‍රියාකාරකම්හි වර්ධනයද ආදායම් ඉහළ යාම සඳහා තවදුරටත් හේතු වී ඇත.
අනිකුත් බදු	140.1	156.0	163.8	විශේෂ වෙළඳ භාණ්ඩ යටතට ගැනෙන අයිතමයන් ගණන වැඩිකිරීම සහ විශේෂ වෙළඳ භාණ්ඩ බදු අනුපාත සංශෝධනය කිරීම සමගින් පාවහන් හා රෙදිපිළි මත වන සෙස් බදු වැඩි කිරීම යනාදිය මෙම බදු ආදායම ඉහළ යාමට හේතු වී ඇත. මෙයට අමතරව, ජාත්‍යන්තර විදුලි සංදේශ ක්‍රියාකරු බද්ද සඳහා පනවා තිබූ මිනිත්තුවකට ඇ.ඩො. 9 ක් වන බද්ද මිනිත්තුවකට ඇ.ඩො. 12 දක්වා ඉහළ නැංවීම මෙම බදු ආදායම වර්ධනය කිරීම සඳහා තවදුරටත් හේතු වී ඇත.
බදු නොවන ආදායම	99.1	144.0	222.4	රජයට අයත් ව්‍යවසායන්ගේ ලැබෙන ලාභ සහ ලාභාංශ ගෙවීම් ඉහළ යාම සහ මූලික වැටුප් වැඩි කිරීම හේතුවෙන් රාජ්‍ය අංශයේ සේවකයින්ගෙන් ලද සමාජ ආරක්ෂණ දායකත්ව මුදල්හි වර්ධනය බදු ආදායම ඉහළ යාම කෙරෙහි ධනාත්මකව බලපාන ලදී. නැව් හෝ ගුවන් මගීන්ගෙන් අයකරන විගමන බද්ද ඇ.ඩො. 30 ක් දක්වා ඉහළ දැමීම සහ ගමන් බලපත්‍ර හා විසා ගාස්තු ඉහළ නැංවීමට ගත් ප්‍රතිපත්තිමය තීරණයන් හේතුකොට විකුණුම් සහ ගාස්තු මගින් ලද ආදායම ඉහළ යාම ද මේ සඳහා හේතු වී ඇත.
එකතුව	1,454.9	1,576.0	1,686.1	

3. 2016 වසරේ කාර්ය සාධනය

3.1. ආදායම් රැස් කිරීමේ කාර්යයෙහි නිරත සියලු දෙපාර්තමේන්තු සමග මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් රජයේ ආදායම් වර්ධනය කර ගැනීමට ක්‍රියා කිරීම

බදු සහ බදු නොවන ආදායම් වලින් සමන්විත වූ රජයේ මුළු ආදායම, නාමික වශයෙන්, 2015 දී වාර්තා වූ රු. බිලියන 1,454.9 ක සිට 2016 වසරේ දී රු. බිලියන 1,686.1 ක් දක්වා එනම් සියයට 15.9 කින් වර්ධනය වී ඇත. 2016 වසරේ ලැබූ සමස්ත රාජ්‍ය ආදායම රු. බිලියන 1,463.7 ක් වූ බදු ආදායමෙන් සහ රු. බිලියන 222.3 ක් වූ බදු නොවන ආදායමෙන් සමන්විත වේ.

3.1 රූපසටහන | බදු ආදායමේ සංයුතිය-2016



3.2 රාජ්‍ය ආදායම් සාරාංශය

වගුව 3.1 | රාජ්‍ය ආදායම් (රු. මිලිය.)

අයිතමය	2015	2016 (තාවකාලික)
බදු ආදායම	1,355,779	1,463,689
ආදායම් බදු	262,583	258,857
එකතු කළ අගය මත බදු	219,700	283,470
ජාතීය ගොඩනැගීමේ බදු	45,004	57,424
නිෂ්පාදන බදු	497,623	454,952
ආනයන බදු	132,189	156,487
වරාය හා ගුවන් තොටුපොල සංවර්ධන බදු	58,644	88,823
විශේෂ වෙළෙඳ හාණ්ඩ බදු	52,276	55,825
අනෙකුත්	87,760	107,851

බදු නොවන ආදායම	99,099	222,372
පොලී / කුලී	7,321	15,806
ලාභ සහ ලාභාංශ	29,798	108,160
විකුණුම් සහ ගාස්තු	44,632	72,606
සමාජ ආරක්ෂණ දායකත්වය	15,213	18,046
මහ බැංකු ලාභ පැවරුම්	-	5,000
අනෙකුත්	2,135	2,754
මුළු ආදායම	1,454,878	1,686,061

3.3. රජය විසින් වරින්වර ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවලට අනුකූලව බදු සම්බන්ධ නීතින්ට සිදු කරන ලද සංශෝධන

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව මගින් 2016 වර්ෂය තුළදී ප්‍රසිද්ධ කරන ලද ගැසට් නිවේදන පහත දැක්වේ.

I. නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත

- 1989 අංක 13 දරන නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත (2016.01.12 දිනැති අංක 1949/29 දරන ගැසට් නිවේදනය)
 - 2015.11.20 දිනට හෝ එම දිනට පෙර ණයවර ලිපි විවෘත කර ඇති හා පෞද්ගලික පරිහරණය සඳහා ආනයනය කරන ලද වාහන සඳහා 2015.02.26 දිනැති අංක. 1903/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් බදු අනුපාතයන් අදාළ වන පරිදි බදු සහන ලබාදෙන ලදී.
- 1989 අංක 13 දරන නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත (2016.04.29 දිනැති අංක 1964/70 දරන ගැසට් නිවේදනය)
 - පළාත් සභා මන්ත්‍රීවරයකු, විදේශ රටක පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලයක සේවය කරනු ලබන ශ්‍රී ලාංකික තානාපති නිලධාරියකු හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් සහනදායී බලපත්‍රයක් යටතේ ආනයනය කරනු ලබන වාහන සඳහා විශේෂිත කොන්දේසි යටතේ බදු සහන ලබා දෙන ලදී.
- 1989 අංක 13 දරන නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත (2016.05.02 දිනැති අංක 1965/2 දරන ගැසට් නිවේදනය)
 - 8 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විසින් ආනයනය කරනු ලබන වාහන සඳහා නිෂ්පාදන බදු නිදහස් කරන ලදී.
- 1989 අංක 13 දරන නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත (2016.05.16 දිනැති අංක 1967/5 දරන ගැසට් නිවේදනය)
 - අතිගරු ජනාධිපතිතුමා හෝ අගමැතිතුමාගේ නිල පරිහරණය සඳහා ආනයනය කරන ලද සෑම අයිතමයක්/වාහනයක් සඳහා නිෂ්පාදන බදු නිදහස් කරන ලදී.
- 1989 අංක 13 දරන නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත (2016.05.19 දිනැති අංක 1967/52 දරන ගැසට් නිවේදනය)
 - රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කරන ලද තැනැත්තකු විසින් සහනදායී බලපත්‍රයක් යටතේ ආනයනය කරනු ලබන මෝටර් රථවාහන සඳහා හෝ එබඳු පුද්ගලයින්ට පරිත්‍යාග වශයෙන් ලැබෙන මෝටර් රථවාහන සඳහා විශේෂිත කොන්දේසි යටතේ බදු සහන ලබාදෙන ලදී.

- 1989 අංක 13 දරන නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත (2016.05.26 දිනැති අංක 1968/19 දරන ගැසට් නිවේදනය)
 - මෝටර් රථවාහන සඳහා ඒකක අනුපාත මත පදනම්ව අයකරනු ලබන නිෂ්පාදන බදු සංශෝධනය කිරීම හා විද්‍යුත් මෝටර් රථයන්හි එන්ජිමෙහි ඇති මෝටර් බලයෙහි කිලෝවොට් ධාරිතාවය මත නිෂ්පාදන බදු අනුපාතයන් හඳුන්වා දෙන ලදී.
- 1989 අංක 13 දරන නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත, (2016.08.19 දිනැති අංක 1980/41 දරන ගැසට් නිවේදනය)
 - ඩීසල් /ගැස් ඔයිල් සඳහා අයකරනු ලබන නිෂ්පාදන බද්ද ලීටරයකට රු. 3 සිට ලීටරයකට රු. 13 දක්වා ඉහළ නංවන ලදී.
- 1989 අංක 13 දරන නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත (2016.08.19 දිනැති අංක 1980/42 දරන ගැසට් නිවේදනය)
 - රාජ්‍ය නිලධාරීන් සඳහා සහනදායී බලපත්‍රයක් යටතේ ආනයනය කරන ලද මෝටර් රථ වාහන හෝ දේශීයව නිෂ්පාදනය කරන ලද මෝටර් රථ වාහන මිලදී ගැනීම සඳහා නිෂ්පාදන බදු සහන ලබා දෙන ලදී.
- 1989 අංක 13 දරන නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත (2016.10.03 දිනැති අංක 1987/8 දරන ගැසට් නිවේදනය)
 - සිගරට් සඳහා වන නිෂ්පාදන බද්ද සංශෝධනය කරන ලදී.
- 1989 අංක 13 දරන නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත (2016.11.10 දිනැති අංක 1992/29 දරන ගැසට් නිවේදනය)
 - මෝටර් රථ වාහන සඳහා නිෂ්පාදන බද්ද සංශෝධනය කරන ලද අතර, මෝටර් සයිකල් සඳහා ඒකක අනුපාත මත පදනම්ව අයකරනු ලබන නිෂ්පාදන බදු හඳුන්වා දෙන ලදී.
 - මීට අමතරව , බියර් කෑන් සඳහා නිෂ්පාදන බද්දක් පනවන ලදී.
- 1989 අංක 13 දරන නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත (2016.11.30 දිනැති අංක 1995/17 දරන ගැසට් නිවේදනය)
 - ලොතරැයි සඳහා නිෂ්පාදන බදු හඳුන්වා දීම.
- 1989 අංක 13 දරන නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත (2016.11.10 දිනැති අංක 1992/30 දරන ගැසට් නිවේදනය)
 - පළාත් සභාවන්හි ආණ්ඩුකාරවරුන් විසින් ආනයනය කරනු ලබන වාහන සඳහා නිෂ්පාදන බදු නිදහස් කරන ලදී.
- 1989 අංක 13 දරන නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත (2016.12.06 දිනැති අංක 1996/10 දරන ගැසට් නිවේදනය)
 - එන්ජින් සහ කුටි සවිකළ වැසි සහිත වාහන හා අවුරුදු හතරට වඩා නොපැරණි කැබ් රථ සඳහා නිෂ්පාදන බදු හඳුන්වා දෙන ලදී.
- 1989 අංක 13 දරන නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත (2016.12.27 දිනැති අංක 1999/23 දරන ගැසට් නිවේදනය)
 - 2016.12.13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ මත වූ නිශ්චිත කොන්දේසි වලට යටත්ව 2016.05.26 දිනට හෝ එම දිනට පෙර ණයවර ලිපි විවෘත කර ඇති මෝටර් රථ වාහන සඳහා නිෂ්පාදන බදු සහනයන් ලබා දීම.

II. සුරා බදු ආඥාපනත

- සුරා බදු නිවේදන අංක 988 (2016.03.02 දිනැති අංක 1956/19 දරන ගැසට් නිවේදනය)
 - ඊතයිල් මධ්‍යසාර සඳහා වූ සුරාබදු අනුපාත සංශෝධනය කරන ලදී.
- සුරා බදු නිවේදන අංක 989 (2016.08.26 දිනැති අංක 1981/87 දරන ගැසට් නිවේදනය)
 - ආනයනික විදේශීය මත්පැන් සඳහා වූ සුරා බදු අනුපාත සංශෝධනය කරන ලදී.
 - බියර් තොග ලීටරයක් සඳහා රු. 50
 - විදේශ වයින් තොග ලීටරයක් සඳහා රු. 100
 - අනෙකුත් විදේශීය මත්පැන් තොග ලීටරයක් සඳහා රු. 200
- සුරා බදු නිවේදන අංක 990 (2016.10.03 දිනැති අංක 1987/5 දරන ගැසට් නිවේදනය)
 - ප්‍රතිඅපනයනය කිරීම සඳහා හෝ තීරු බදු රහිත සාප්පුවල විදේශ ව්‍යවහාර මුදලට අලෙවි කිරීම සඳහා ආනයනය කරනු ලබන මත්පැන් මත 2016.08.26 දිනැති අංක 1981/87 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ පනවන ලද සුරා බදු වලින් නිදහස් කරන ලදී.
- සුරා බදු නිවේදන අංක 991 (2016.12.09 දිනැති අංක 1996/52 දරන ගැසට් නිවේදනය)
 - එතනෝල් ප්‍රවාහනයේ දී සහ ගබඩා කිරීමේ දී වාෂ්ප විම මගින් ඇතිවන අලාභය සඳහා ලබා දී තිබූ දීමනාව අඩු කරන ලදී.
- සුරා බදු නිවේදන අංක 992 (2016.12.15 දිනැති අංක 1997/16 දරන ගැසට් නිවේදනය)
 - වාර්ෂික සුරා බදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කරන ලදී
- සුරා බදු නිවේදන අංක 993 (2016.12.20 දිනැති අංක 1998/6 දරන ගැසට් නිවේදනය)
 - බෝතල් කළ රා සඳහා ලීටරයකට රු. 30 ක්ව පැවති සුරා බදු අනුපාතය ලීටරයකට රු. 50 ක් දක්වා ඉහළ දමන ලදී.
- සුරා බදු නිවේදන අංක 994 (2016.12.20 දිනැති අංක 1998/7 දරන ගැසට් නිවේදනය)
 - විදේශ මත්පැන් බලපත්‍ර සමග නිකුත් කරනු ලබන අරක්කු බලපත්‍ර සඳහා ගාස්තුවක් රු. 100,000 හා බෝතල් කළ රා සඳහා රු.50,000 බලපත්‍ර ගාස්තුවක් පනවන ලදී.

III. මුද්දර ගාස්තු

- 2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධි විධාන) පනත (2016.01.01 දිනැති ගැසට් නිවේදන අංක 1947/45 දරන ගැසට් නිවේදනය)
 - ක්‍රෙඩිට් කාඩ් භාවිතා කරමින් සිදු කරනු ලබන විදේශ මිලදී ගැනීම් සඳහා වන මුද්දර ගාස්තු සියයට 2.5 දක්වා ඉහළ දමන ලදී.
- 2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධි විධාන) පනත (2016.01.01 දිනැති ගැසට් නිවේදන අංක 1947/46 දරන ගැසට් නිවේදනය)
 - ක්‍රෙඩිට් කාඩ් භාවිතා කරමින් සිදු කරනු ලබන දේශීය මිලදී ගැනීම් සඳහා වන මුද්දර ගාස්තු ඉවත් කරන ලදී.
 - කොටස් සහතික නිකුත් කිරීමේදී අය කරනු ලබන මුද්දර ගාස්තු ඉවත් කරන ලදී.

IV. වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බදු (PAL)

- 2016 අංක 21 දරන වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බදු (සංශෝධන) පනත
 - වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බද්ද සියයට 5 සිට සියයට 7.5 දක්වා ඉහළ නැංවීම.
- 2011 අංක 18 දරන වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බදුපනත (2016.01.01 දිනැති ගැසට් නිවේදන අංක 1947/47 දරන ගැසට් නිවේදනය)
 - සියයට 2.5 ක සහනදායී වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බදු අනුපාතය ඉලෙක්ට්‍රොනික් හා විද්‍යුත් උපකරණ සඳහා ද ලබාදෙන ලදී.
 - කෘෂිකර්මාන්තය, පශු සම්පත් සහ ඉදිකිරීම් කර්මාන්ත සඳහා භාවිතා කරනු ලබන තෝරාගත් යන්ත්‍ර සුත්‍ර වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බද්දෙන් නිදහස් කරන ලදී.

- 2011 අංක 18 දරන වරාය හා ගුවන්කොටුපළ සංවර්ධන බදු පනත (2016.11.11 දිනැති ගැසට් නිවේදන අංක 1942/51 දරන ගැසට් නිවේදනය)
 - පුවත්පත් හැර මුද්‍රිත පොත්, සඟරා, ජර්නල් සහවාර සඟරා වරාය හා ගුවන්කොටුපළ සංවර්ධන බද්දෙන් නිදහස් කරන ලදී.
 - ඖෂධ කර්මාන්තය සඳහා භාවිතා කරනු ලබන අමුද්‍රව්‍ය (සංයෝජිත වර්ගීකරණ අංක 3926.90.80 සහ 9602.00.10) සඳහා සියයට 2.5 ක සහනදායී අනුපාතය ලබාදෙන ලදී.

V. සෙස් බද්ද

- 1979 අංක 40 දරන අපනයන සංවර්ධන පනත (2016.06.13 දිනැති අංක 1971/5 දරන ගැසට් නිවේදනය)
 - නොනිම් රබර් සඳහා වූ අපනයන සෙස් බද්ද කිලෝග්‍රෑමයකට රු. 15 සිට කිලෝග්‍රෑමයකට රු. 4 දක්වා සංශෝධනය කරන ලදී.
- 1979 අංක 40 දරන අපනයන සංවර්ධන පනත (2016.06.13 දිනැති අංක 1971/6 දරන ගැසට් නිවේදනය)
 - ආනයනික ගව, කළුකුම් සහ බැටළු මස් සඳහා වූ ආනයන සෙස් බද්ද සියයට 30 හෝ කිලෝග්‍රෑමයකට රු. 225 සිට සියයට 15 හෝ කිලෝග්‍රෑමයකට රු. 100 දක්වා සංශෝධනය කරන ලදී.
- 1979 අංක 40 දරන අපනයන සංවර්ධන පනත (2016.06.28 දිනැති අංක 1973/21 දරන ගැසට් නිවේදනය)
 - වායු ගන්වන ලද පාන වර්ග සඳහා වූ ආනයන සෙස් බද්ද සංශෝධනය කරන ලදී.
- 1979 අංක 40 දරන අපනයන සංවර්ධන පනත (2016.07.13 දිනැති අංක 1975/40 දරන ගැසට් නිවේදනය)
 - බීච් කොළ සඳහා වූ ආනයනික සෙස් බද්ද සංශෝධනය කරන ලදී.
- 1979 අංක 40 දරන අපනයන සංවර්ධන පනත (2016.08.24 දිනැති අංක 1981/32 දරන ගැසට් නිවේදනය)
 - වායු ගන්වන ලද පාන වර්ග සඳහා වූ ආනයන සෙස් බද්ද සංශෝධනය කරන ලදී.
- 1979 අංක 40 දරන අපනයන සංවර්ධන පනත (2016.11.12 දිනැති අංක 1992/52 දරන ගැසට් නිවේදනය)
 - පෙරසවි ගොඩනැගිලි, උතුරු තෙල්, ඉක්ෂුපාක, සූරියකාන්ත බීජ/, තෙල් ඉවත් කළ පොල් ආදී හඳුනාගත් භාණ්ඩ වර්ග සියයක් සඳහා වූ ආනයන සෙස් බදු අනුපාතයන් සංශෝධනය කරන ලදී.

VI. 2017 අංක 7 දරන ආර්ථික සේවා ගාස්තු (සංශෝධිත) පනත

- ආර්ථික සේවා ගාස්තු අනුපාතය සියයට 0.25 සිට සියයට 0.5 දක්වා ඉහළ දමන ලදී.
- වර්ෂයකට රු. මිලියන 120 ක් ව පැවති උපරිම බැඳීම ඉවත් කරන ලදී.
- ලාභ ලබන ව්‍යාපාර සඳහා මෙතෙක් පැවති ආර්ථික සේවා ගාස්තුවෙන් බැහැර කිරීම ඉවත් කරන ලදී.
- ගෙවන ලද ආර්ථික සේවා ගාස්තුව හිලිවී කර ගැනීමේ කාලසීමාව වසර 5 සිට 3 දක්වා අඩුකරන ලදී.
- විශේෂ වෙළඳ භාණ්ඩ බද්දට යටත් භාණ්ඩ සඳහා ආනයනය කරනු ලබන අවස්ථාවේදී අය කරනු ලබන ආර්ථික සේවා ගාස්තුවක් පනවන ලදී.
- රත්න හා අනෙකුත් වටිනා ලෝහ මත ආනයනය කරනු ලබන අවස්ථාවේදී අය කරනු ලබන ආර්ථික සේවා ගාස්තුවක් පනවන ලදී.

VII. මුදල් පනත

- 2004 අංක 11 දරන මුදල් පනත (2016.01.01 දිනැති 1947/48 දරන ගැසට් නිවේදනය)
 - ගුවන් හා නැව් භාවිතා කරමින් ගමන් ගන්නා මගීන් ගෙන් අයකරනු ලබන අපගමන බද්ද ඇ.ඩො. 30 දක්වා ඉහළ දමන ලදී.

VIII. එකතු කළ අගය මත බදු පනත

- 2016 අංක 20 දරන එකතු කළ අගය මත බදු (සංශෝධිත) පනත
 - එකතු කළ අගය මත බදු අනුපාතය සියයට 11 සිට සියයට 15 දක්වා ඉහළ දමන ලදී.
 - එ.අ.බ. සඳහා ලියාපදිංචි විය යුතු සීමාව කාර්තුකට රුපියල් මිලියන 3 හෝ වසරකට රු. මිලියන 12 ලෙස සංශෝධනය කරන ලදී.
 - විදුලි සංදේශ සේවා, විදුලි සංදේශ උපකරණ සහ යන්ත්‍රෝපකරණ ආනයනය හෝ සැපයීම, විදුලි සංදේශ කර්මාන්තය සඳහා අවශ්‍ය වන තඹ කම්බි ද ඇතුළත්ව අධි තාක්ෂණික උපකරණ, විදුලි සංදේශ නියාමන කොමිසම මගින් දේශීය විදුලි සංදේශ ක්‍රියාකරුවන් සඳහා නිකුත් කරනු ලබන බලපත්‍ර, සහ නිවාස ඉදිකිරීම් ව්‍යාපෘති හැර අනෙකුත් සියළුම ව්‍යාපෘති සඳහා වූ භාණ්ඩ හා සේවා සැපයුම එකතු කළ අගය මත බද්දට යටත් කරන ලදී.
 - සිනි හෝ පැණි රස කාරක අඩංගු කරන ලද ආනයනික කිරිපිටි හා දේශීයව නිෂ්පාදනය කරන ලද කිරිපිටි එකතු කළ අගය මත බද්දට යටත් කරන ලදී.
 - මත්පැන්, සීගරටි, ගල් අඟුරු, සුවඳ විලවුන්, ඉලෙක්ට්‍රොනික හා විද්‍යුත් උපකරණ සහ විදුලි සංදේශ උපකරණ එකතු කළ අගය මත බද්දට යටත් කරන ලදී.
- 2016 අංක 20 දරන එකතු කළ අගය මත බදු (සංශෝධිත) පනත (2016.11.01 දිනැති 1991/17 දරන ගැසට් නිවේදනය)
 - රෝහල් කාමර ගාස්තු, වෛද්‍ය වෘත්තිකයින් සඳහා ගෙවන ගාස්තු, වෛද්‍ය උපදේශන ගාස්තු, වැනල් ගාස්තු හැර අනෙකුත් සෞඛ්‍ය සේවා සඳහා වූ වියදම් එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කරන ලදී.
 - සුනිතා බලශක්තිය ජනනය කිරීම සඳහා වූ යන්ත්‍රාගාර, යන්ත්‍ර සූත්‍ර සහ උපාංග, පුවත්පත් හැර මුද්‍රිත පොත්, සඟරා ප්‍රින්ට් සහ වාර සඟරා, වෛද්‍ය යන්ත්‍ර සූත්‍ර හා වෛද්‍ය උපකරණ, ඇතැම් විද්‍යුත් උපකරණ එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කරන ලදී.

IX. 2016 අංක 22 දරන ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධිත) පනත

- ජාතිය ගොඩනැගීමේ බද්දෙන් නිදහස් පිරිවැටුම් සීමාව කාර්තුකට රු. මිලියන 3.75 සිට රු. මිලියන 3.0 දක්වා පහත දමන ලදී.
- විදුලි සංදේශ සේවා සැපයුම, විදුලි බල සැපයුම, සහ ලිහිසි තෙල් සහ නිවාස ව්‍යාපෘති හැර අනෙකුත් විශේෂිත ව්‍යාපෘතීන් සඳහා සපයනු ලබන භාණ්ඩ හා සේවා සඳහා ලබා දී තිබූ නිදහස් කිරීම් ඉවත් කොට ජාතිය ගොඩනැගීමේ බද්දට යටත් කරන ලදී.

X. 2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත

- 2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතේ 13 පරිච්ඡේදය යටතේ කරන ලද නියෝග (2016.06.21 දිනැති අංක 1972/8 දරන ගැසට් නිවේදනය)
 - 2015 අවසාන අය වැය තත්ත්වය පිළිබඳ වාර්තාව (වාර්ෂික වාර්තාව) - 2015 ප්‍රකාශයට පත් කිරීම.
- 2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතේ 10 පරිච්ඡේදය යටතේ කරන ලද නියෝග (2016.07.08 දිනැති අංක 1974/27 දරන ගැසට් නිවේදනය)
 - 2016 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව ප්‍රකාශයට පත් කිරීම.
- 2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතේ 4 සහ 7 පරිච්ඡේදය යටතේ කරන ලද නියෝග (2016.11.10 දිනැති අංක 1992/31 දරන ගැසට් නිවේදනය)
 - 2017 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව ප්‍රකාශයට පත් කිරීම.

3.4 2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත යටතේ අදාළ වාර්තා ප්‍රකාශයට පත් කිරීම

- **වාර්ෂික වාර්තාව -2015**

මුදල් වර්ෂය අවසාන වී මාස 05ක් ඉක්ම යාමට මත්තෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මහජනතාවට නිකුත් කළ යුතු අවසාන අය වැය තත්වය පිළිබඳ වාර්තාව එනම් 2015 වාර්ෂික වාර්තාව, 2016 මැයි මස දී ප්‍රකාශයට පත් කෙරිණි.

- **වසර මැද රාජ්‍ය මූල්‍ය තත්වය පිළිබඳ වාර්තාව -2016**

මෙම වාර්තාව අදාළ වර්ෂයේ ජුනි මස අවසාන දිනට හෝ විසර්ජන පනත සම්මත වීමෙන් මාස 06ක් ඉක්ම යාමට පෙර යන කාල පරිච්ඡේද දෙකෙන් පසුව එළඹෙන දිනට ප්‍රථම, සෑම වසරකම නිකුත් කළ යුතු අතර, ඒ අනුව, 2016 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්වය පිළිබඳ වාර්තාව 2016 ජුනි මස ප්‍රකාශයට පත් කරන ලදී.

- **රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව-2017**

2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතේ 04,05 සහ 06 වන වගන්ති යටතේ ඉදිරිපත් කෙරෙන රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය වාර්තාව 2017 සහ 07,08 සහ 09 වගන්ති යටතේ ඉදිරිපත් කළ යුතු අයවැය, ආර්ථිකය සහ රාජ්‍ය මූල්‍ය තත්වය පිළිබඳ වාර්තාව 2016 යන වාර්තා 02න් සමන්විත රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව 2016 ඔක්තෝම්බර් මස ප්‍රකාශයට පත් කරන ලදී.

4. පාලන හා ගිණුම්

4.1 සංවිධාන ව්‍යුහය

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව අනුමත කාර්ය මණ්ඩලය 60 කින් සමන්විත වේ. ඒ අනුව පහත සඳහන් සේවක මඩුල්ල දෙපාර්තමේන්තුව තුළ සේවය කරනු ලබයි.

වගුව 4.1 | සේවක සංඛ්‍යා විස්තර - 2016 (2016.12.31 දිනට)

තනතුර	අනුමත කාර්ය මණ්ඩලය	තත්‍ය කාර්ය මණ්ඩලය	පුරප්පාඩු
අධ්‍යක්ෂ ජනරාල් - ශ්‍රී.ලං.ප.සේ.	01	01	-
අතිරේක අධ්‍යක්ෂ ජනරාල් - ශ්‍රී.ලං.ප.සේ.	01	-	01
අධ්‍යක්ෂ - ශ්‍රී.ලං.ප.සේ.	02	-	02
අධ්‍යක්ෂ - ශ්‍රී.ලං.ක්‍ර.සේ.	01	01	-
නියෝජ්‍ය අධ්‍යක්ෂ/ සහකාර අධ්‍යක්ෂ - ශ්‍රී.ලං.ප.සේ.	09	06	03
නියෝජ්‍ය අධ්‍යක්ෂ/ සහකාර අධ්‍යක්ෂ - ශ්‍රී.ලං.ක්‍ර.සේ.	05	05	-
නියෝජ්‍ය අධ්‍යක්ෂ/ සහකාර අධ්‍යක්ෂ - ශ්‍රී.ලං.ග.සේ.	01	01	-
පරිපාලන නිලධාරී	01	01	-
භාෂා පරිවර්තක	02	01	01
සංවර්ධන නිලධාරී	10	05+04*	01
රාජ්‍ය කළමනාකරණ සහකාර	13	11	02
රියදුරු	05	03	02
කා.සේ.සේ.	09	08	01
එකතුව	60	43+04*	13

* පුහුණු උපාධිධාරීන්

4.2 කාර්ය මණ්ඩල පුහුණු කිරීම

4.2.1. දේශීය පුහුණු

වගුව 4.2 | දේශීය පුහුණු-2016

නම	තනතුර	පුහුණු පාඨමාලාව	කාල සීමාව
ආචාර්ය එම්.කේ.සී. සේනානායක මයා	අධ්‍යක්ෂ	Training Program on Enhancing Audit Quality	2016.11.29
එම්.ඒ. සී.එන්. සෙනෙවිරත්න මිය	සහකාර අධ්‍යක්ෂ	Capacity Building Programs for Public Sector Officers	2016 නොවැම්බර් 21-25
		Preparation of PAYE/VAT Schedules-Path to RAMIS Workshop	2016.02.09
ඩී.පී.එන්. කුමාර මිය	සහකාර අධ්‍යක්ෂ	Introductory Course on Macroeconomic Dynamics and Linkages	2016.06.16 සිට 2016.07.05 දක්වා
		AAT Srilanka Conference 2016	2016.11.02

එච්.ඩී.ඒ.රුක්මිණි මෙය	සහකාර අධ්‍යක්ෂ	Preparation of PAYE/VAT Schedules-Path to RAMIS Workshop	2016.02.09
එල්.ඩී.යු.එම්.සොයිසා මිය	සහකාර අධ්‍යක්ෂ	Applied Econometrics : Practical Approach Using E-views Software	2016.01.20 සිට 2016.05.25 දක්වා
ඩබ්. ටී. ඩී. සී. ඩී. එස්. රාජකරුණා මෙය	සහකාර අධ්‍යක්ෂ	Preparation of PAYE/VAT Schedules-Path to RAMIS Workshop	2016.02.09
බී.එස්.ජයසුන්දර මිය	සංවර්ධන නිලධාරී	Applied Econometrics : Practical Approach Using E-views Software	2016.01.20 සිට 2016.05.25 දක්වා
ඩබ්.කේ.එස්.රෝමිණි මිය	සංවර්ධන නිලධාරී	Preparation of PAYE/VAT Schedules-Path to RAMIS Workshop	2016.02.09
ඩබ්.කේ.එස්.රෝමිණි මිය	සංවර්ධන නිලධාරී	ලේඛන කළමනාකරණය සහ සංරක්ෂණය පිළිබඳ පස්දින වැඩමුළුව	2016.02.08 සිට 2016.02.12 දක්වා
ටී.එම්.කේ.ටී.කේ.මී. ඒකනායක මයා	සංවර්ධන නිලධාරී	Preparation of PAYE/VAT Schedules-Path to RAMIS Workshop	2016.02.09
වයි.එන්.සී.ද සිල්වා මිය	සංවර්ධන නිලධාරී	ලේඛන කළමනාකරණය සහ සංරක්ෂණය	2016.06.20 සිට 2016.06.24 දක්වා
එන්.ඒ.ස්වර්ණලතා මිය	රාජ්‍ය කළමනාකරණ සහකාර	Financial Regulations in the Public Sector	2016.11.21 සිට 2016.11.22 දක්වා
ඩබ්.එන්.ඩී.සිල්වා මිය	රාජ්‍ය කළමනාකරණ සහකාර	Financial Regulations in the Public Sector	2016.11.21 සිට 2016.11.22 දක්වා
ටී.පී.ආර්යතිලක මිය	රාජ්‍ය කළමනාකරණ සහකාර	File Management & General Office Administration & E Code	2016.11.21 සිට 2016.11.23 දක්වා
ටී.කේ.ඩබ්.වසන්තා රමණි මිය	රාජ්‍ය කළමනාකරණ සහකාර	Financial Regulations in the Public Sector	2016.11.21 සිට 2016.11.22 දක්වා
එම්.පී.ආර්.එස්.ධනපාල මෙය	රාජ්‍ය කළමනාකරණ සහකාර	File Management & General Office Administration & E Code	2016.11.21 සිට 2016.11.23 දක්වා

4.2.2. විදේශීය පුහුණු හා සම්මන්ත්‍රණ

වගුව 4.3 | විදේශීය පුහුණු හා සම්මන්ත්‍රණ -2016

නම	තනතුර	පුහුණු පාඨමාලාව	කාල සීමාව
ඒ.කේ. සෙනවිරත්න මයා	අධ්‍යක්ෂ ජනරාල්	Capacity building seminar on Integrated Macroeconomic Statistics & the balance sheet approach for better Economic decision making- Cambodia	2016 ජනවාරි 20 සිට 23 දක්වා
		Investor's Meeting- USA	2016 අප්‍රේල් 17 සිට 26 දක්වා
		92nd Session of Committee on Fiscal Affairs-Japan	2016 ජූනි 29 සිට 2016 ජූලි 02 දක්වා
		Executive Program in Public Finance Management /Government Debt. Management for senior officials. - Japan	2016 ජූලි 23 සිට අගෝස්තු 06 දක්වා
		TDAT training in Dhaka -Bangladesh	2016 දෙසැම්බර් 11 සිට 16 දක්වා

ආචාර්ය එම්.කේ.සී. සේනානායක මයා	අධ්‍යක්ෂ	Seminar for tax statistics system for developing countries.-China	2016 අගෝස්තු 17 සිට සැප්තැම්බර් 19 දක්වා
ඩබ්.ටී.ඒ. පෙරේරා මිය	බදු උපදේශක	Seminar on Tax administration & Taxpayer services for Developing Countries. - China	2016 මැයි 25 සිට ජූනි 17 දක්වා
		Proposed Negotiations for the Revision of the Agreement for Avoidance of Double Taxation between Sri Lanka & Switzerland. - Switzerland	2016 දෙසැම්බර් 12 සිට 18 දක්වා
ආර්.එම්.ආර්.එස්.බී. දිසානායක මයා	සහකාර අධ්‍යක්ෂ	Knowledge sharing Programme - Korea	2016 අප්‍රේල් 03 සිට 09 දක්වා
		Business & Technology meeting for Tax Systems.- China	2016 ඔක්තෝම්බර් 19 සිට 21 දක්වා
කේ.කේ.අයි. එරන්ද මයා	සහකාර අධ්‍යක්ෂ	Executive Training Programme on Macroeconomic Policies - Hong Kong	2016 අගෝස්තු 01 සිට 05 දක්වා
ඩී.පී.එන්. කුමාර මිය	සහකාර අධ්‍යක්ෂ	Executive Training Programme on Macroeconomic Policies - Hong Kong	2016 අගෝස්තු 01 සිට 05 දක්වා
		Public Sector Accounting- Thailand	2016 ඔක්තෝම්බර් 11 සිට 12 දක්වා
එච්.ඩී.ඒ. රුක්මිණී මෙය	සහකාර අධ්‍යක්ෂ	Financial Programming & Policies - Singapore	2016 පෙබරවාරි 22 සිට මාර්තු 04 දක්වා
		Business and Technology meeting for Tax Systems- China	2016 ඔක්තෝම්බර් 18 සිට 22 දක්වා
ජේ. වන්දුමෝහන් මිය	සහකාර අධ්‍යක්ෂ	Executive Training Programme on Macroeconomic Policies - Hong Kong	2016 ජූලි 11 සිට 18 දක්වා
කේ.එම්.කුමාරසිරි මයා	සහකාර අධ්‍යක්ෂ	Financial Programming & Policies - Singapore	2016 පෙබරවාරි 21 සිට මාර්තු 05 දක්වා
එල්. ඩී. යූ. එම්. සොයිසා මිය	සහකාර අධ්‍යක්ෂ	Knowledge sharing Programme - Korea	2016 අප්‍රේල් 03 සිට 08 දක්වා
		Executive Training Programme on Macroeconomic Policies - Hong Kong	2016 ජූලි 12 සිට 16 දක්වා

4.3 මූල්‍ය පරිපාලනය

4.3.1 අයවැය ප්‍රතිපාදන යොදා ගත් ආකාරය

2016 වර්ෂය සඳහා 238 ශීර්ෂය යටතේ මෙම දෙපාර්තමේන්තුවට අයවැය ඇස්තමේන්තු ප්‍රතිපාදන වෙන් කර තිබූ අතර එම ප්‍රතිපාදන යොදාගත් ආකාරය පහත දැක්වේ.

වගුව 4.4 | අයවැය ප්‍රතිපාදන යොදා ගත් ආකාරය- 2016

වියදම් විස්තරය	2016 ඇස්තමේන්තු (රුපියල්)	2016 ශුද්ධ ප්‍රතිපාදන (රුපියල්)	2016 තථ්‍ය වියදම (රුපියල්)
පුනරාවර්ථන වියදම්	74,750,000	74,750,000	51,996,435.36
පුද්ගල පඩිනඩි	24,600,000	28,850,000	27,903,782.46
ගමන් වියදම්	2,100,000	4,205,000	4,067,634.78
සැපයීම්	2,300,000	2,370,000	2,220,152.42
නඩත්තු වියදම්	2,900,000	2,850,000	2,563,775.68
ගිවිසුම්ගත සේවා	42,100,000	35,725,000	14,660,723.44
මාරු කිරීම් හා වෙනත්	750,000	750,000	580,366.58

මූලධන වියදම්	2,600,000	2,600,000	1,145,560.00
පුනරුත්ථාපන හා වැඩිදියුණු කිරීම්	-	-	-
අත්පත් කර ගැනීම්	2,000,000	2,000,000	624,660.00
ප්‍රාග්ධන මාරු කිරීම්	-	-	-
හැකියා වර්ධනය	600,000	600,000	520,900.00
මුළු වියදම	77,350,000	77,350,000	53,141,995.36

4.3.2 රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම

2016 වර්ෂය සඳහා මෙම දෙපාර්තමේන්තුවේ රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් බි ගිණුමේ විස්තර පහත දැක්වේ.

වගුව 4.5 | රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් බි ගිණුම

විස්තරය	අනුමත සීමාව (රුපියල්)	තථ්‍ය සීමාව (රුපියල්)
1. උපරිම වියදම් සීමාව	3,000,000	2,961,925.00
2. අවම ලැබීම් සීමාව	1,300,000	1,773,964.17
3. උපරිම හර ශේෂ සීමාව	12,000,000	7,622,500.96

4.3.3 විගණන විමසුම

2016 වර්ෂය තුළ මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද විගණන විමසුම් 04 කට සහ විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් ලද විගණන විමසුම් 11 කට පිළිතුරු ලබා දී ඇත.